

දුරකථන) 0112669192 , 0112675011
තොගලපෝෂි) 0112698507 , 0112694033
Telephone) 0112675449 , 0112675280

ගණක) 0112693866
පෙක්ස්) 0112693869
Fax) 0112692913

විද්‍යුත් තපුල) postmaster@health.gov.lk
මින්නැගුෂල මුක්වරී)
e-mail)
වෛඩි අඩවිය) www.health.gov.lk
ඩිජ්‍යාලි ත්‍රේන්ඩ්)
website)

මගේ අංකය)
ගැනුතු තිබූ)
My No.) CF/EXA/10/2024

ගබධී අංකය)
ඉමතු තිබූ)
Your No. :)



සුවකිරීපාය
සුවසිරිපාය

SUWASIRIPAYA

සෞඛ්‍ය ආමාත්‍යාංශය ස්‍යාංචාර අමෙස්ස් Ministry of Health

පොදු වකුලේල ලිපි අංක : 02 - 98 /2024

පළාත් සෞඛ්‍ය ලේකම්වරයේ

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් - ක්‍රි ලංකා ප්‍රජාත්‍යා රෝහල, කොළඹ

අධ්‍යක්ෂ - ප්‍රජාත්‍යා රෝහල, මහනුවර

රේඛිය ආමාත්‍යාංශය යටතට ගැනෙන සියලුම රෝහල් අධ්‍යක්ෂවරයේ,

පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයේ,

ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයේ,

අදාළ ආයතන ප්‍රධානීන් වෙත.

ස්වේච්ඡා නිලධාරී / කාර්යාලය නිලධාරී - බඩුව 01 සේවා ගණන (MN 06 – 2006) A පර්යේෂණ නිලධාරී (ක්‍රි ලංකා ප්‍රජාත්‍යා රෝහල රෝහලේ ප්‍රජාත්‍යා විස් කාර්යාලය මධ්‍යස්ථානය) සහ සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා - 2024 (දෙවන වාරය)

පර්යේෂණ නිලධාරී (ක්‍රි ලංකා) ප්‍රජාත්‍යා රෝහලේ ප්‍රජාත්‍යා විස් නොරුදා මධ්‍යස්ථානය) සහ සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා නිලධාරීන් II ශ්‍රේෂ්ඨීයට බඳුවාගෙන වකර 03 ක් අනුලත සමත් වියයුතු කාර්යක්ෂමතා කඩුම් පරීක්ෂණය 2024.08.03 හා 04 යන දිනයන්හි කිහිපා දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යවලන් පවත්වනු ලබන බව මෙයින් නිවේදනය කරනු ලැබේ. විනාගය පවත්වනු ලබන ස්ථානය හා වෙළාව ප්‍රවේශ ප්‍රත්‍යේ සඳහන් කරනු ඇත.

02 සුදුසුකම්

ශ්‍රී ලංකා තෙක්ෂණ සඳහා II ශ්‍රේෂ්ඨීය පර්විමක් ලබා ඇති මෙහෙක් මෙම විනාගය සම්පූර්ණ කර නොමකි නිලධාරීන්ට මෙම විනාගය සඳහා අයදුම් කළ හැකිය.

03 අයදුම්පත්

මෙම වකුලේල ලිපියේ අවසනයේ දක්වා ඇති ආකෘතියට අනුව අයදුම්කරුවන් විසින් සකස් කර ගත යුතු අයදුම්පත් ආයතන ප්‍රධානීය මගින්, කොළඹ 10, පුජ්‍ය බද්දේශීල් විමලවාග නිම් මාවත, අංක 385, "සුවකිරීපාය" සෞඛ්‍ය ආමාත්‍යාංශය අධ්‍යක්ෂ (විනාග) වෙත 2024/07/10 දින හෝ රට පෙර ලැබෙන සේ ලියපදිංචි තපෑලෙන් එවිය යුතුය. මුශ්‍රී ක්වරයෙහි ව්‍යිප්ප ඉහළ සැක්කුවට පෙන්වෙනි "ස්වේච්ඡා නිලධාරී / කාර්යාලය නිලධාරී (MN 06 – 2006) A පර්යේෂණ නිලධාරී සහ සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා නිලධාරීන් පැමු කාර්යක්ෂමතා කඩුම් පරීක්ෂණය - 2024 (දෙවන වාරය)" ලෙස සඳහන් කළ යුතුය. මෙම කාර්යක්ෂමතා කඩුම් විනාගයට පෙන්වීමෙන් අයදුම්කරු විසින් අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති නොරුදා සියලුම නිවේදන බව ආයතන ප්‍රධානීය විසින්ද සහතික කර තිබේ අනිවාර්ය වේ. තම අයදුම්පත් සමඟ රාජකාරී ලිපිනය හෝ පොද්ගේලක ලිපිනය මියන ලද රු.110.00 ක් විටනා මුදලද අලවු "9X4" ප්‍රමාණයේ මුශ්‍රී ක්වරයක් ද එවිය යුතුය. ප්‍රමාද වී ලැබෙන අයදුම්පත්ද, අයම්පූර්ණ හෝ වරේදී සහිත වන අයදුම්පත්ද කිසිදු දැනුම් දෙකින් නොරාව ප්‍රතික්ෂේප කරනු ලැබේ.

සැසු. : ආදර්ශ අයදුම්පතෙකි ආකෘතියට අනුව අයදුම්පතු අයදුම්පතු පැවත්වෙන අංක 01 - 04 දක්වාත් දෙවන පිටුවේ අංක 05 - 09 දක්වාත් සකස් කළ යුතුය. ඉහළ ආකෘතියට අනුකූල නොවන සියලුම අයදුම්පත් නැවත දැනුම් දෙකින් නොරාව ප්‍රතික්ෂේප කරනු ලැබේ.

04 විභාග ගාස්තු

- 4.1 විභාගයට පළමු වනාවට ඉදිරිපත්වන අයදුම්කරුවන් විභාග ගාස්තුවලින් නිදහස් කරනු ලැබේ. අනෙකුත් අයදුම්කරුවන් එක් විෂයකට රු.25.00 බණිත් අවලංගු නොකළ මූද්‍රාර අයදුම්පත්‍රයේ අලවා තමන්ගේ අන්තර්හා භා දිනය යොදා අවලංගු කළ යුතුය.
- 4.2 කිසිදු කරණයක් මත මෙයේ ගෙවන ලද විභාග ගාස්තු වෙනත් විභාගයක් සඳහා මාරු කිරීමක් හෝ ආපසු ගෙවීමක් දියුණු නොලැබේ.

05 විභාගයට අනුලත් කර ගතීම

- 5.1 පිළිගත් අයදුම්පත් සඳහා අපේක්ෂකයන්ට ප්‍රවේශපතු නිකුත්කරනු ලැබේ. එම ප්‍රවේශපත් නියමිත පරිදි සම්පූර්ණ කර විභාග ගාලුධිපති වෙත ඉදිරිපත් කළ යුතුය. එයේ නොමැතිව විභාගයට පෙනී සිටීමට ඉඩදෙනු නොලැබේ.
- 5.2 විභාග අපේක්ෂකයන් / අපේක්ෂකාවන් විධින් විභාග ගාලුධිපති වෙත ස්වකිය අනන්තතාවය තහවුරු කළ යුතුය. ඒ සඳහා පහත දැක්වෙන ලියකියටි අනුරිත් එකක් හාරගනු ලැබේ.
- [අ] ජාතික හැඳුනුම්පත
[ඇ] සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ රට අදාළ ආයතනයක් මගින් විධිමත් ලෙස නිකුත්කරන ලද හැඳුනුම්පත
[ඇ] වලංගු රියලුරු බලපත්‍රය
[ඇ] වලංගු විදේශ ගමන් බලපත්‍රය

06 විභාග පරිපාටිය

කාර්යක්ෂමතා කඩුම් පරීක්ෂණය කාර්යාල කුම, මුළු කුම හා විශයානුවූද කරණු යනුවෙන් ලබිත ප්‍රයේන පත්‍ර තුනකින් යුත්ත වේ. එක් එක් ප්‍රයේන පත්‍රය සඳහා කාලය පස 02 ක් වන අතර, ලකුණු 100 බණිත් වෙන් කෙරේ. සමන් විම සඳහා එක් ප්‍රයේන පත්‍රයකට අවම වශයෙන් ලකුණු 40% ලබා ගත යුතුය. එක්වරකදී හෝ කිහිපවරකදී කොටස් වශයෙන් පෙනී සිට විභාගය සම්පූර්ණ කළ හැකිය. පළමු වරට විභාගයට පෙනී සිටින අයදුම්කරුවන් සියලුම විෂයයන් අයදුම් කළ යුතුය.

07 විභාග විෂය නිරද්‍යා මාලාව

07.1 කාර්යාල කුම

මෙම ප්‍රයේන පත්‍රය රචනා මාදිලයේ ප්‍රයේන 06 කින් සමන්විතය. එයින් ඕනෑම ප්‍රයේන 04 කට පිළිතුරු සැපයිය යුතුය.

❖ ආයතන කංගුහයේ පහත පරිවිෂේද, රාජ්‍ය දේශී කොමිෂන් සහ කාර්ය පටිපාටික රේඛ මත සකසේ.

- II පරිවිෂේදය - දේශීවට බලුවා ගතිමේ කාර්ය පරිපාටි හා ප්‍රතිතිරිම්
III පරිවිෂේදය - මාරු කිරීම්

❖ ආයතන කංගුහයේ පහත පරිවිෂේද මත සකසේ.

- VII පරිවිෂේදය - විවුල
VIII පරිවිෂේදය - අතිකාල දීමනා, නිවාඩු දුවස් හා නිවාඩු දුවස් සඳහා වැටුල් දීමනා
XII පරිවිෂේදය - නිවාඩු
XIII පරිවිෂේදය - දුම්රිය බලපත්‍ර
XVI පරිවිෂේදය - නිවාඩු ගමන්
XXVIII පරිවිෂේදය - පරිපාලන කාර්ය පරිපාටි සහ විධි
XXX පරිවිෂේදය - රජයේ නිලධාරීන් සම්බන්ධයෙන් ආන්ත්‍රික සඟු බලනු
XLVII පරිවිෂේදය - සාමාජික හැකිරීම සහ විනය

- අංක 1589/30 දරනු ඇත් විශේෂ ගෙයට පත්‍රය කදාහත් රාජ්‍ය යෝඛ කොමිෂන් සභාව විධින් නිඹුත් කරන මද කාර්ය පරිපාලන රේඛ සංග්‍රහයේ:-

III	පරිවිෂේෂය	- පත් කිරීම්
V	පරිවිෂේෂය	- රජයේ සේවයට පත් කරනු ලබීමට තුසුදු තැන්තේතන්
VI	පරිවිෂේෂය	- පත්කිරීම් කෙරෙන බලපාන නියමයන් සහ කොත්දේසි
VII	පරිවිෂේෂය	- පත් කිරීම් වලදී අනුගමනය කළ යුතු පරිපාලන
VIII	පරිවිෂේෂය	- පරිවාස කාලය, වැඩ බලුමේ කාලය හා පත්වීම ස්ථීර කිරීම
XIV	පරිවිෂේෂය	- පත්වීම අවසන් කිරීම හා රජයේ සේවයෙන් ඉල්ලා ඇත්තේම
XV	පරිවිෂේෂය	- තනතුර අතහර යාම

07.2 මූල්‍ය කුම

මෙම ප්‍රශ්න පත්‍රය රටනා මාදුලියේ ප්‍රශ්න 06 කින් සමන්විතය. විධින් ඕනෑම ප්‍රශ්න 04 කට පිළිතුරු සයපයිය යුතුය.

❖ මුදල් රෙගුලයි සංග්‍රහයේ

I	පරිවිෂේෂය	- වියදම් හා ආදායම් අය්තැමේන්තු.
II	පරිවිෂේෂය	- වියදම්, අත්හර දැමීම්, ආපසු ගෙවීම් ආදිය සඳහා අධිකාර බලය.
III	පරිවිෂේෂය	- මුදල් පාලනය හා ගෙවුම් ගත කළ හැකි වීම
IV	පරිවිෂේෂය	- ලබීම්
V	පරිවිෂේෂය	- ගෙවීම්
VI	පරිවිෂේෂය	- ආත්ම්වේ මුදල් යනාදියේ හා උකාර්ත්වය, අග්‍රම හා බැංකු ගෙවුම්.

07.3 විශයාතුවලුද්ධ කරණු

මෙම ප්‍රශ්න පත්‍රය රටනා මාදුලියේ ප්‍රශ්න 06 කින් සමන්විතය. විධින් ඕනෑම ප්‍රශ්න 04 කට පිළිතුරු සයපයිය යුතුය.

ආයතනයට බලය පැවරෙන අත් පනත් පිළිබඳව තනතුරට අදාළ කාර්යයන්, එක්රේජ් කළ තොරතුරු විශ්ලේෂණය, සකස් කොට බෙදා හැරීම, වාර්තා /ප්‍රගති වාර්තා සකස් කිරීම ඇතුළු ඒ ඒ තනතුරෙන් කාර්යභාරයට අදාළ දැනුම හා කුකළතා මගින් බලුමේ ප්‍රශ්න පත්‍රයකි.

08 විභාග සම්බන්ධ රෙගුලයි අනුගමනය කිරීම

අපේක්ෂකයින් විධින් වෙනත් අපේක්ෂකයෙකුගේ උත්තර පත්‍රයන් හෝ කුමන හෝ පොතකින්, හෝ ක්වර ආකාරයක සටහන් සහිත කොළයකින්, හෝ වෙනත් කිඩිවකින් හෝ බලා ගෙන උත්තර ලබීම තහනමිය. වෙනත් අපේක්ෂකයෙකුගේ උත්තර පත්‍රය දෙය බලුමද නොකළ යුතුය. එසේම වෙනත් අයදුම්කරුවෙකුට උදුවී කිරීමෙන් හෝ වෙනත් අයදුම්කරුවෙකුගේ හෝ ප්‍රේගලයෙකුගේ උදුවී බ්‍රැගනිලෝද වැඩකි සිටිය යුතුය. තවද ජ්‍යෙම දුරකථන හා ඒ හා සමාන සන්නිවේදන හා විදුත් උපකරණද හාවතා කිරීමෙන් වැඩකි සිටිය යුතුය. මෙම නිති කඩ කරනු ලබන ඕනෑම අපේක්ෂකයෙකු දුනුවම් ලබීමට යටත් වනු ඇත.

කරණාකර මෙම වකුලෝධ ලිපියේ අඩංගු දෑ ඔබ ආයතනයේ අදාළ තිලධාරීන්ට දැනගැනීමට සැලයිවන්න. (මෙම තොරතුරු www.health.gov.lk වෙබ් අඩවියන්ද බ්‍රැගන හැකිය.)

සැයු. මෙම වකුලෝධ ලිපියේ නිවේදනයන් පාඨ අතර යම් අනෙකුතාවනාවයක් මුතුවුවගෝන් නිවේදන මාධ්‍ය විභාග නිවේදනය බල පැවත්වේ.

වාමික වේලී. ගෙෂේ
නියෝජන අධ්‍යක්ෂ ජනරාල් (පාලන) ||
යොධිත අමාත්‍යතාන්ත්‍රිය
“ප්‍රජාත්‍යාචාර්‍ය”
කොළඹ 10.

නියෝජන අධ්‍යක්ෂ ජනරාල් (පාලන) ||

ලේඛන් වෙනුවට

EXA

ආදේශ අයදුම්පත

ස්වේච්ඡාත / කාර්යාලය නිලධාරී - බණ්ඩ 01 දෙවා ගණය (MN 06 – 2006) A පර්යේෂණ නිලධාරී (ඩී ලංකා) රැකිය
රෝගාල් ප්‍රතික විෂ තොරතුරු මධ්‍යස්ථානය) යහා දොළඹ අධ්‍යාපන නිලධාරීන්ගේ පදම් කාර්යක්ෂමතා කැවුණු පරීක්ෂණය
2024 (දෙවන වර්ය)

01 (ඇ) (i) අයදුම්කරුගේ සම්පූර්ණ නම (කිංහලෙන්) :

(ii) අයදුම්කරුගේ සම්පූර්ණ නම (ඉංග්‍රීසි කැපිටල් අකුරීන්) :-

(iii) මුලකරු සමග නම (කිංහලෙන්) :

(iv) මුලකරු සමග නම (ඉංග්‍රීසි කැපිටල් අකුරීන්)

- (අ) i. තහතුරු
පර්යේෂණ නිලධාරී සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරී
(අදාළ තහතුරු ඉදිරියේ ඇති කොටුව තුළ (✓) ලක්න යොදුන්න.)
- ii. මල් පත්‍රීමේ දිනය
- iii. දැනට ලබාගෙන වාර්ෂික වැටුප
- iv. ජ්‍යෙෂ්ඨ දුරකථන අංකය -
- v. ජාතික හඳුනුම්පත් අංකය
- vi. විද්‍යුත් තපෑල:

02. ඔබ වෙටර පෙනීකිරීමට බලාපොරොත්තු වන විෂයයන් ඉදිරියේ ඇති කොටුව තුළ (✓) ලක්න යොදුන්න. පෙනී
නොසිටින්නේ නම් (X) ලක්න යොදුන්න.කාර්යාල තුම මුළු තුම විෂයානුභ්ධ කරනු

03. (ඇ) දැනට ගේවය කරන ආයතනය (කිංහල)

(ඉංග්‍රීසි)

(ඇ) මෙම ආයතනය අයන් වන්නේ රේඛිය අමාත්‍යාංශයට

පළාත් සහාවට

(ඇ) පළාත් සහාවට නම් අදාළ පළාත

(ඇ) එය අයන් දියුණුකිය

(ඉ) විභාග ප්‍රධාන පළාත එව්‍යුම සඳහා පැහැදිලිව පිළිනය ලියන ලද 9" X 4" ප්‍රමාණයේ රු 110.00 ක මුදලය
ඇලවු මියුම් කවර 02 ක් අයදුම්පතුවට අමුණන ලද්දේ?

(ඇ) (i) තයැල් ලිපිනය (කිංහලෙන්)

.....

(ii) තයැල් ලිපිනය (ඉංග්‍රීසි කැපිටල් අකුරීන්)

.....

04. විනාගයට පෙනී සිටින මාධ්‍ය (කිංහල / දෙමළ / ඉංග්‍රීසි)

- 05 (ආ) මෙම ප්‍රධාන මෙම විභාගයට පෙනී සිටියේද?
 (ඇ) මෙම විභාගයට පෙනී සිටින්නේ පළමුවටත නොවේ නම් මුද්දර අලවා තිබේද?

මුද්දර කොට්ඨාස

06. අයදුම්කරුගේ සහතිකය

මගේ දැනුම හා විශ්වාසය පරිදි.

- (I) මෙම අයදුම්පත්‍රයේ සඳහන්කර ඇති තොරතුරු සහිත බවත්, මෙම විභාගයට මා පෙනී සිටින්නේ ප්‍රධාන වතාවට බවත් විභාග ගාස්තු ගෙවීම අනවශ්‍ය බවත් / ප්‍රධාන වතාවට තොවන බවත් රු.....ස් වටිනා මුද්දර අලවා ඇති බවත්* මෙම අයදුම්පත්‍රයට මා විසින් අලවා ඇති මුද්දර අවලංගු කිරීමට පෙර වලංගු වූ පාරිවිච්ච නොකරන ලද මුද්දර බවත් ප්‍රකාශ කරමි.
- (II) සොඛ්‍ය අමාත්‍යාංශය විසින් විභාග පිළිබඳව පනවා ඇති තිතිරිනි වලට එකෙනු හිය කිරීමටත්, මෙම විභාගය පිළිබඳ ව්‍යවස්ථාව අනුව මා ණඟුදුස්සු බව පෙනී ගියහොත්, මගේ විභාගපේශ්ඨකන්වය අවලංගු කිරීමට ගනු ලබන ක්‍රියා නො තිරන්තෙකට මම එකෙනු වන බවත් මෙයින් සහතික කරමි.

දිනය

අයදුම්කරුගේ අත්සන

07. පොදුගලික ලිපිගෙනු හාර විෂය නිලධාරියාගේ/ නිලධාරිණියාගේ සහතිකය

මෙම අයදුම්පත හාරගත්නා අවසාන දිනයට පෙර මා වෙත බාරදුන් බවත්, පොදුගලික ලිපිගෙනුවේ ඇති තොරතුරුවලට අනුව අයදුම්කරු විසින් තිවරදිව මෙම අයදුම්පත සම්පූර්ණකර ඇති බවත්, කාර්යක්ෂමතා සංඛ්‍යා විභාගයට පෙනී කිරීමට අවක්ෂ සුදුසුකම් සපුරා ඇති බවත් මෙම අයදුම්පතේ පිටපතක් පොදුගලික ලිපි ගෞනුවට ගෞනුකළ බවත් සහතික කරමි.

දිනය :-.....

නම සහ අත්සන

08. ආයතන ප්‍රධානීයාගේ සහතිකය

.....මහතා/මිය/මෙනවිය*.....නිලධාරියෙකු වශයෙන්
 මෙම ආයතනයේ දේශීය කරන බවත්, විභාගයට පෙනී සිටින්නේ ප්‍රධාන වතාවට/නොවන්* බවද, රු ස් වටිනා මුද්දර මෙම අයදුම් පත්‍රයට අලවා ඇති බවද/ මුද්දර ඇලුවීමට අනවශ්‍ය බවවද* අයදුම්පතේ දී තිබෙන තොරතුරු අයදුම්කරුගේ පොදුගලික ලිපිගෙනුවේ ඇති තොරතුරු අනුව තිවරදි බවත්, මෙම විභාගයට පෙනී කිරීමට ඔහුට/අයව්* සුදුසුකම් ඇති බවත් මා ඉදිරිපිටද අත්සන් කළ බවද සහතික කරමි.

දිනය

ආයතන ප්‍රධානීයාගේ අත්සන

[රඛරි මුද්‍රාව තැබිය යුතුය]

09. විමධ්‍යගත කොට්ඨාස / විශේෂිත ව්‍යාපාර ප්‍රධානීයාගේ සහතිකය

.....මහතා / මහත්මීය / මෙනවිය* || ග්‍රේනියේ නිලධාරියෙකු වශයෙන් මගේ ආයතනයේ දේශීය කරන බවත්, අයදුම්පතේ දී තිබෙන තොරතුරු අයදුම්කරුගේ පොදුගලික ලිපිගෙනුවේ ඇති තොරතුරු අනුව තිවරදි බවත්, මෙම විභාගයට පෙනී කිරීමට ඔහුට/ අයව්* සුදුසුකම් ඇති බවත් සහතික කරමි.

දිනය

විමධ්‍යගත කොට්ඨාස

විශේෂිත ව්‍යාපාර ප්‍රධානීයාගේ

අත්සන [රඛරි මුද්‍රාව තැබිය යුතුය]

(* - අනවශ්‍ය කොටස් කපා හරින්න.)